

Minna no nihongo lesson 17

පාඩම 17

- ❖ おぼえます (覚えます)- කට පාඩම කරනවා - To learn think by heart
- ❖ わすれます (忘れます)- අමතක වෙනවා , කරනවා - To forget
- ❖ なくします- නැති වෙනවා , කරගන්නවා - To lost
- ❖ はらいます (払います) - සල්ලි ගෙවනවා - To pay
- ❖ かえします(返します) - ආපසු දෙනවා - To give back/to return
- ❖ でかけます(出かけます)- පිටත් වෙනවා - To go out
- ❖ ぬぎます(脱ぎます) - ගලවනවා - To remove shoes and clothes
- ❖ もって (持って) いきます(行きます) - අරන් යනවා - To bring and go
- ❖ もって(持って) きます(来ます) - අරන් එනවා -To bring and come
- ❖ しんぱいします (心配します) - කනස්සල්ලට පත් වෙනවා - To worry
- ❖ さんぎょうします - අතිකාල වැඩ කරනවා - To work in over time
- ❖ しゅっちょうします- රාජකාරි ගමනක් යනවා - To go business tour
- ❖ のみます(飲みます) - බොනවා - To drink(medicine)
- ❖ はいります(入ります) - නාන බේසමට බහිනවා - To enter(bathtub)
- ❖ たいせつな (大切な) - වැදගත් - important
- ❖ だいじょうぶ(大丈夫) です- වරදක් නෑ - Okay
- ❖ あぶない (危ない) - භයානකයි - Dangerous
- ❖ きんえん - දුම්බීම තහනම් - No smoking
- ❖ ほけんじょう- සෞඛ්‍ය රක්ෂණ සහතිකය - insurance card
- ❖ ねつ (熱) - උණ - Fever
- ❖ びょうき (病気) - අසනීපය , රෝගය - Diseases
- ❖ くすり(薬) - බෙහෙත - Medicine
- ❖ おふろ(お風呂) - නාන බාල්දිය - Bath tub
- ❖ うわぎ (上着) - උඩින් අඳින ඇඳුම (කබාය) - Clothes for body (over coat)
- ❖ したぎ(下着) - යටින් අඳින ඇඳුම (යට ඇඳුම්) - Under ware(skirt/trousers)
- ❖ 2,3 にち (日)- දෙතුන් දිනක් - 2-3 days
- ❖ 2 ,3 - දෙක, තුනක් - 2-3 (use for count the roads)
- ❖ までに- ට කලින් - To
- ❖ ですから- එනිසා - So

- ❖ どう しますか - මොකක්ද අමාරුව (අසනීපයක් ගැන විමසීමේදී යෙදේ) - Why(Asking about some one's illness)
- ❖ のど- උගුර - Tough
- ❖ が いたい(痛い) です- මගේ රිදෙනවා - Pain
- ❖ かぜ- සෙම්ප්රතිශ්‍යාව , උණ - Cold(illness)
- ❖ それから - ඒ වගේම - So, After
- ❖ おだいじに (お大事に) - පරිස්සම් වෙන්න - Get well soon